

අතීත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ වෛද්‍ය ක්‍රමය පිළිබඳව අධ්‍යයනයක්

ජේ.එස්. ප්‍රේමසිරි, ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
J.S. Premasiri, Department of History, University of Kelaniya

“ආරෝග්‍යා පරමා ලාභා” යනු බුදුන් වහන්සේගේ දේශනාවන්හි අන්තර්ගත වන්නා වූ සුවිශේෂී ඉගැන්වීමකි. ඒ අනුව අතීත ලාංකීය බෞද්ධයින් ද නිරෝගී බව පරම ලාභයක් ලෙස සිතා කටයුතු කළ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. මිනිසාගේ මූලික අවශ්‍යතාවන් වන ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් යනාදියට අමතරව වෛද්‍ය අංශය සඳහා ද හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. මිනිසාගේ අනෙකුත් සියලු ම අංශයන්හි තීරකයා බවට පත් වනුයේ නිරෝගී බවයි. මේ හේතුවෙන් අතීත ලාංකිකයා නිරෝගී බව කෙරෙහි සැලකිලිමත් වන්නට ඇතැයි හමුව තිබෙන සාධක ඇසුරින් උපකල්පනය කළ හැකි ය. අතීත ලාංකීය සමාජයේ වෛද්‍ය ක්‍රමය කෙසේ පැවතියේ ද යන්න අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. පර්යේෂණයෙහි කාල පරාසය වනුයේ අනුරාධපුර යුගය යි. මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වනුයේ අනුරාධපුර යුගයේ පැවති වෛද්‍ය ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමයි. උප අරමුණු වශයෙන් වෛද්‍ය වෘත්තීය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ කවරාකාරයෙන් ද? එම යුගයේ පැවති ප්‍රතිකාර ක්‍රම මොනවා ද? එකල රචනා වූ වෛද්‍ය ග්‍රන්ථ මොනවා ද? සහ ප්‍රතිකාර ලැබුවෝ කවරහු ද? සහ ප්‍රතිකාර සඳහා වේතන ගෙවන ලද්දේ කවරාකාරයෙන් ද? යන්නන් අධ්‍යයනය කිරීමක් සිදු වේ. පර්යේෂණ ක්‍රම වේදය වශයෙන් මහාවංසය, දීපවංසය වැනි ප්‍රාථමික මූලාශ්‍රයන් මෙන් ම ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය විය. අතීත ශ්‍රී ලංකාවේ පැවති වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් පර්යේෂණය කිරීමේ දී ඉතා ඉහළ මට්ටමේ වෛද්‍ය ක්‍රමයක් පැවති බව පැවසිය හැකි ය. එසේ ම අනුරාධපුර යුගයේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් සාර්ථක දියුණු වෛද්‍ය ක්‍රමයක් පැවති බව පර්යේෂණය අවසානයේ නිගමනය කළ හැකි ය.

ප්‍රමුඛ පද: වෛද්‍ය වෘත්තීය, අනුරාධපුරය, ප්‍රතිකාර, වෛද්‍ය ග්‍රන්ථ